



ප්‍රධාන ලේකම් කාර්යාලය - දකුණු පළාත

පිරතාන සේයලාස් අව්‍යවලකම - තෙන් මාකාණම

CHIEF SECRETARY'S OFFICE - SOUTHERN PROVINCE

මෙත් අංකය
නොතු තිබා
My Ref.

CSS/7/5/6/1

ඩීඩී අංකය
නොතු තිබා
Your Ref.

දිනය
තික්ති
Date

2017.09. 09

ප්‍රධාන ලේකම් උපදෙස් ලිපි (මුදල) 14-2017

දකුණු පළාතේ සියලු ම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත,

විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පළාත් සඟා කටයුතුවලට අදාළව ඔබ වෙත නිකුත් කරනු ලබන සියලු ම විගණන විමසුම් සඳහා දකුණු පළාත් සහකාර විගණකාධිපති වෙත පිළිතුරු නොප්‍රාග්‍ය යොමු කර, එහි පිටපතක් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විගණන කටයුතු භාර විගණන අධිකාරී වෙත සහ මා වෙත ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දන්වමි.

02. ඒ අනුව, විගණන විමසුමෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් ඔබගේ පිළිතුරු හා පැහැදිලි කිරීම සනාථ කිරීම සඳහා අදාළ ඇමුණුම ද සමඟ සම්පූර්ණ පිළිතුරු වාර්තාවක් නියමිත දිනට ප්‍රථම, සහකාර විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීමට වග බලා ගත යුතු බව ද අවධාරණය කරමි. සම්පූර්ණ පිළිතුරු වාර්තාවක් නියමිත දිනට ඉදිරිපත් කිරීමට නොහැකි අවස්ථාවක, අතුරු පිළිතුරුක් කැඩිනමින් ඉදිරිපත් කිරීමට ද කටයුතු කළ යුතුය.

03. තව ද, විගණන විමසුම්වලට පිළිතුරු සැපයීම හා ප්‍රමාදය අවම කර ගැනීම සම්බන්ධයෙන් 2015.04.28 දිනැතිව මා විසින් නිකුත් කර ඇති ප්‍රධාන ලේකම් උපදෙස් ලිපි (මුදල) 02-2015 කෙරෙහි ඔබගේ අවධානයට යොමු කරවමි. (එම උපදෙස් ලිපියේ පිටපතක් මේ සමඟ අමුණා ඇත.)

04. විගණන විමසුම්වලට පිළිතුරු ඉදිරිපත් කිරීම ප්‍රමාද වූවහොත්, විගණකාධිපති වාර්තාවට ඇතුළත්ව, පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සහාවට හා දකුණු පළාත් අරමුදල් පිළිබඳ ගිණුමකාරක සහාවට යොමු විය හැකි බැවින්, මේ පිළිබඳව ප්‍රමුඛතාවය දී කටයුතු කරන ලෙස කාරුණිකව දන්වමි.

ආර්.සී ද යොයිසා,

ප්‍රධාන ලේකම්,

දකුණු පළාත.

- | | | | |
|------------|--|---|-----------|
| පිටපත් : - | 01. සහකාර විගණකාධිපති, දකුණු පළාත | : | දැ.ගැ.සි |
| | 02. විගණන අධිකාරී - ගාල්ල / මාතර / හම්බන්තොට | : | දැ.ගැ.සි. |
| | 03. අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ, දකුණු පළාත | : | දැ.ගැ.සි. |

ප්‍රධාන ලේකම් පිරතාන සේයලාස්	091 2232343	කාර්යාලය Office	091 2234052 Fax	ඡාක්ස් 091 2226118	චිකුත් තැපෑල	චිකුත් තැපෑල	වෙඩි අවස්ථා මිල් අන්තර් E-mail	chiefsec1@sltnet.lk මිල් අන්තර් Web site	වෙඩි අවස්ථා මිල් අන්තර් Web site	www.cs.sp.gov.lk
---------------------------------	-------------	--------------------	--------------------	-----------------------	--------------	--------------	--------------------------------------	--	--	------------------

ප්‍රධාන ලේකම් කාර්යාලය, වික් එර්. දාහනායක මාවත, ගාල්ල.

පිරතාන සේයලාස් කාර්යාලයයි, එස්.එස්.තෝරුනායක මාවත්තෙත, කාල්පි.

Chief Secretary's Office, S.H. Dahanayaka Mawatha, Galle.

"විශිෂ්ටවයෙන් ① ට එන සහභාලයයි"



ප්‍රධාන ලේකම් කාර්යාලය - දකුණු පළාත

පිරතාන සේයලාස් අව්‍යවලකම - තෙත් මාකාණම

CHIEF SECRETARY'S OFFICE - SOUTHERN PROVINCE

මගේ අංකය නො. My No.	CSS/7/5/3/1/2015	ඔබේ අංකය උපතු තිබ. Your No.	දිනය තික්තී Date	2015.04. 28
---------------------------	------------------	-----------------------------------	------------------------	-------------

ප්‍රධාන ලේකම් උපදෙස් ලිපි (මුදල) 02-2015

දකුණු පළාතේ සියලුම ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් හා
ගණන් දීමේ නිලධාරීන් වෙත

විගණන විමසුම් වලට පිළිතුරු සැපයීම හා ප්‍රමාදය අවම කරගැනීම.

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පළාත් සහාවේ ආයතන වෙත නිකුත් කරන විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීමේදී සිදු වන ප්‍රමාදයන් සහ අඩුපාඩිකම් මහජරවා ගැනීමට පහත සඳහන් ක්‍රියා පිළිවෙළ හා උපදෙස් අනුගමනය කරන ලෙස කාරුණිකව දන්වමි.

- I. විගණන විමසුමක් ලැබුණු වහාම විගණන විමසුම් ලේඛනයට ඇතුළත් කළ යුතුය.
- II. ඒ සමඟම විගණන විමසුම මගින් පෙන්වා ඇති කරුණු අදාළ විෂයභාර වගකිවෝතු නිලධාරීන්ට ලිඛිතව දන්වා නිරික්ෂණ හා පිළිතුරු ගෙන්වා ගත යුතුය. පිළිතුරු හා නිරික්ෂණ නියමිත දිනට නොලැබෙන සැම විටම සිහිකැදුම් ලිපි නිකුත් කළ යුතුය.
- III. උප කාර්යාල වලින් ගෙන්වා ගත යුතු නිරික්ෂණ හා පිළිතුරු කඩිනාමින් ගෙන්වා ගැනීමට හැකි වන පරිදි පුදුසු ක්‍රමවේදයන් සකස් කළ යුතුය.
- IV. ගෙන්වාගත් පිළිතුරු සංක්ෂීප්ත කර ඇවසන් පිළිතුරු වාර්තාව කඩිනාමින් සකස් කිරීමට විගණන විමසුම් විෂයභාර නිලධාරීන් කට්ටුව කළ යුතුය.
- V. විගණන විමසුම ගොමුකර ඇති ප්‍රධානියාගේ අත්සනින් පිළිතුරු වාර්තාව ප්‍රධාන ලේකමට පිටපතක් සහිතව සහකාර විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.
- VI. විගණන විමසුමේ සඳහන් සියලුම කරුණු වලට අදාළව පිළිතුරු ඉදිරිපත් කළ යුතුය.
- VII. පිළිතුරු නියමිත කාලය ඇතුළත සැපයීමට අපහසු අවස්ථා වලදී අතුරු පිළිතුරක් නොප්‍රංච යැවිය යුතුය.
- VIII. විගණන විමසුමේ සඳහන් විගණන ණේද අංක සහ අනු මාත්‍රකා එපරිදිම සඳහන් කර පිළිතුරු ඉදිරිපත් කළ යුතුය.
- IX. විගණන විමසුමෙන් පැන තැගී ඇති කරුණු වලට අදාළව පිළිතුරු නිවැරදිව, නිරවුල්ව හා පැහැදිලිව ඉදිරිපත් කළ යුතුය.
- X. විගණන විමසුමෙන් පෙන්වා දී ඇති වැරදි හෝ අඩුපාඩිකම් නිවැරදි කිරීමට හා නැවත ඇති නොවන සේ කටයුතු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිතුරු වාර්තාවෙහි අන්තර්ගත විය යුතුය.
- XI. පිළිතුර සනාථ කිරීම සඳහා අවශ්‍ය වන ලියකියවිලි සත්‍ය පිටපත් බවට සහතික කර විධීමත්ව ඉදිරිපත් කළ යුතුය.
- XII. පිළිතුර වාර්තා, ඇමුණුම් හා උපලේඛන විධීමත්ව අනුපිළිවෙළට ගොනු කර ඉදිරිපත් කළ යුතුය.

10/2

ප්‍රධාන ලේකම් පිරතාන සේයලාස් Chief Secretary	091 2232343	තාഴේගෙය කාර්යාලයම් Office	091 2234052 091 2226118	පැය පෙක්ස් Fax	091 2246299	විද්‍යුත් තැපෑල මිශ්‍යාංශුව E-mail	chiefsec1@sitnet.lk	වෙබ් අඩවිය නිෂ්පාදන ත්‍යාපන ත්‍යාපන ත්‍යාපන Web site	www.cs.sp.gov.lk
--	-------------	---------------------------------	----------------------------	----------------------	-------------	--	---------------------	--	------------------

ප්‍රධාන ලේකම් කාර්යාලය, ට්‍යාපන ත්‍යාපන ත්‍යාපන ත්‍යාපන ත්‍යාපන

පිරතාන සේයලාස් කාර්යාලයම්, එස්.එස්.ත්‍යාපන ත්‍යාපන ත්‍යාපන ත්‍යාපන ත්‍යාපන

“විශිෂ්ටත්වයයෙන් ① ව එන යෙහෙලුනයයි”

Chief Secretary's Office, S.H. Dahanayaka Mawatha, Galle.

- XIII. සියලුම විගණන විමසුම් සඳහා අප්‍රමාදව පිළිතුරු සැපයීය යුතු අතර, විගණන කාර්යාලය වෙත පිළිතුරු ලද බව තහවුරු කරගත යුතුය.
- XIV. විගණන විමසුම් පිටපත් යොමු කර ඇති සෑම ආයතනයකටම පිළිතුරු පිටපත්ද යොමු කළ යුතුය.
- XV. විගණන විමසුම් වලට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටින තොරතුරු හා පැහැදිලි කර ගැනීම සඳහා අප්‍රමාදව පිළිතුරු ඉදිරිපත් කළ යුතුය.
- XVI. නිලධාරීන්ගේ කාර්යය සාධන ඇගයීමේදී විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීමේ ප්‍රගතිය පිළිබඳව සලකා බැලිය යුතුය.
- XVII. විගණන හා කළමනාකරණ කම්ටු රස්වීමේදී හා මාණ්ඩලික නිලධාරී රස්වීමේදී හිහ විගණන විමසුම් පිළිබඳව අනිවාර්යයෙන් සාකච්ඡාවට ගත යුතුය.

02. ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කර ඉදිරියේදී විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීමේ කාර්යය අප්‍රමාදව, විධිමත්ව හා ප්‍රමුඛතාවය දී කටයුතු කර කාර්යක්ෂමව සිදු කිරීමෙන් වාර්ෂික විගණකාධිපති වාර්තාවට ඇතුළත් වන විගණන ජේද ප්‍රමාණය අවම කරගත හැකිය.

03. තවද, දකුණු පලාත් සහා මූදල් රිනි සංග්‍රහයේ අංක 103.2 වගන්තිය අනුව විගණන විමසුම් වලට පිළිතුරු සැපයීමේ ක්‍රමවේදය කෙරෙහිද ඔබගේ අවධානයට යොමු කරවමි.

මු.රි. 103.2

විගණකාධිපතිවරයා හෝ ඔහු විසින් බලය දෙනු ලබන වෙනත් ඕනෑම නිලධාරියකු විසින් තමන් වෙත අමතතු ලබන ලිඛිත විමසීම් පිළිබඳව අප්‍රමාදවක් තියා කොට ඒවාට සම්පූර්ණ පිළිතුරු සැපයීම් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්ගේ හා ගණන්දීමේ නිලධාරීන්ගේ වගකීම වන්නේය. අවසාන පිළිතුරක් වහාම යැවිය නොහැකිනම් ඒ පිළිබඳව අතුරු වාර්තාවක් යැවිය යුතුය. මුළුන්ම වැඩිහාරගණනා විටද රට පසු මාස 03 කට වරක් බැඩින්ද ගන්දීමේ නිලධාරියා විසින් රි. 328.1 හි සඳහන් විගණන විමසුම් ලේඛනය පරික්ෂා කර බැලිය යුතුය. මෙසේ කළ යුත්තේ විගණන විමසුම් ගැන අප්‍රමාදව විමර්ශණය කෙරෙන බවට පමණක් නොව, ඒ විමසුම් වලින් එම්දරව වන යම් යම් අඩුප්‍රහැඩුකම් ඇතොත් ඒවා නිවැරදි කිරීම සඳහා පියවර ගෙන ඇති බවට සහතික වනු පිළිසය. ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් ස්වකීය අධික්ෂණ කාර්යය වල කොටසක් වශයෙන් විගණන විමසුම් ලේඛනය පූද්ගලිකවම පරික්ෂා කර බැලිය යුතුය.

04. එසේම, පලාත් සහාවේ විවිධ ආයතන වෙත නිකුත් කර ඇති විගණන විමසුම් පිළිබඳව සලකා බැලිමේදී පහත සඳහන් කරුණු වලට අදාළව නිරන්තරව විගණන විමසුම් යොමු වන බව දක්නට ඇත. එබැවින් මෙම කරුණු කෙරෙහිද අවධානය යොමු කර අභ්‍යන්තර පාලනය තවදුරටත් විධිමත් කරගෙන ඔබ අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව / කාර්යාලය වෙත යොමු වන විගණන විමසුම් ප්‍රමාණය අවම කරගැනීමට කටයුතු කරන ලෙසද උපදෙස් දෙමි.

* අන්තිකාරම ගිණුම

- අන්තිකාරම ගිණුම සීමා පිළිනොපැදීම
- අන්තිකාරම ගිණුම තත්ත්ව ගේෂය සාවදා ලෙස ගණනය කිරීම
- ගාය ගේෂ නියමිත පරිදි නොපියවීම (ගායගැනී හා ගායහිමි)
- කේවල ගේෂ හා පාලන ගිණුම ගේෂ නොසැසැදීම
- දෙපාර්තමේන්තු පොත් සහ හාණ්ඩාගාර පොත් අනුව ගේෂ නොසැසැදීම
- අවසාන ගිණුම ප්‍රමාද වී ඉදිරිපත් කිරීම

* සංවර්ධන සැලැස්ම

- මිලදී ගැනීමේ කුමවේදයේ අඩුපාඩුකම්
- ප්‍රසම්පාදන සීමා උල්ලංසනය
- මුළු පිරිවැය ඇස්තමෙන්තු සංයෝධනයන් විධිමත්ව අනුමත නොකිරීම.
- ඉදිකිරීම කරමාන්තවල අතිරේක වැඩ හා බාහිර වැඩ සඳහා විධිමත්ව අනුමැතිය ලබා නොගැනීම.
- පිරිවිතර සඳහන් නොකිරීම
- මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීම (ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය හා ප්‍රසම්පාදන අත්පොතෙහි උපදෙස් පරිදි)
- සංවර්ධන වැඩසටහන් වලට අදාළ ප්‍රතිපාදන පොදු තැන්පත් ගිණුම් වල රඳවා ගැනීම හා වැඩ යෝජනා ක්‍රියාත්මක කිරීමට ප්‍රථම සාවදා ලෙස වියදමට ගිණුම්ගත කිරීම.
- ගිවිසුම කොන්දේසි කඩ කිරීම
- අදාළ ප්‍රතිලාභීත්ව බෙදා නොහැර හා ස්වේච්ඡ ගබඩාවල රඳවා තබා ගැනීම
- විශාල ව්‍යාපෘති සඳහා හා ස්වේච්ඡරයේ අනුමැතිය ලබා නොගෙන අවිධිමත්ව ක්‍රියාත්මක කර මූල්‍ය අනුමිකතා සිදු වීම.
- වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම නියමිත පරිදි පියවා නොගැනීම
- බැංකු ඇපකර නියමිත පරිදි ලබා නොගැනීම හා වලංගු කාලය ඉකුත් වීම.
- පොදු තැන්පත් ගිණුමේ කල් ඉකුත් ගේෂ මු.රේ. 571 පරිදි නිරවුල් නොකිරීම

* බැංකු සැපයුම්

- ප්‍රමාදවී ඉදිරිපත් කිරීම
- හඳුනා නොගත් හර හා බැර
- කල් ඉකුත් වෙක්පත් සම්බන්ධයෙන් මු.රේ. 283 අනුව කටයුතු නොකිරීම.
- * ➤ හිභ ආදායම් හා වැරදි ගණනය කිරීම
- * ➤ වැය ශිර්පල ප්‍රතිපාදන ඉතිරි වීම / ඉක්මවීම
- * ➤ නිශ්චිය වත්කම් / උණ උපයෝජන වත්කම්
- * ➤ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල නොකිරීම.
- * ➤ විගණන කළමණාකරන කමිටු රෝවීම තෙළමාසිකව නොපැවැත්වීම
- * ➤ වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම පිළියෙල නොකිරීම.
- * ➤ වැළැඳ් රහිත නිවාඩු සඳහා අය කර නොගැනීම
- * ➤ ගුරු තුළනය නොකිරීම.
- * ➤ විභාග ප්‍රතිඵල ප්‍රමාණවත් නොවීම.
- * ➤ හා ස්වේච්ඡ සම්ක්ෂණ නිසිපරිදි නොපැවැත්වීම හා වාර්තා ඉදිරිපත් නොකිරීම.
- * ➤ ආනාර්ථික ගණු දෙනු
- * ➤ ගිණුම් කරණ අඩුපාඩුකම්

* වාහන

- අභින්වැඩියා කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියමිත පරිදි අනුගමනය නොකිරීම.
- වාහන අභින්වැඩියා සිදු කිරීමේදී යාන්ත්‍රික ඉංජිනේරු වාර්තා / මෝටර රථ පරික්ෂක වාර්තා ලබා නොගැනීම.
- දෙනික ධාවන සටහන් විගණනයට ඉදිරිපත් නොකිරීම
- වාහන අනතුරු සම්බන්ධයෙන් කටයුතු නොකිරීම. (නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හා පරික්ෂණ පැවැත්වීම නිසිපරිදි හා අප්‍රමාදව සිදුනොවීම)

* පළාත් පාලන ආයතන

- > වන්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදීම
- > වරිපනම් බඳු, කඩ කාමර බඳු අයනාකිරීම හා අඩුවෙන් අය කිරීම.
- > ඉඩම් වෙන්දේසි කිරීම සමඟන්ද අඩුපාඩුකම් හා ගාස්තු අඩුවෙන් අය කිරීම.
- > නිශ්චිය වන්කම
- > 1% බලපත්‍ර ගාස්තු අය නොකිරීම
- > විශ්වාම වැටුප් දායක මුදල් ජ්‍යෙෂ්ඨය නොකිරීම
- > සේවක ඇප තැන්පත් අය නොකිරීම.
- > ආදේශක වැටුප් ගෙවීම
- > අවිධිමත් ගනුදෙනු
- > දුරකථන/විදුලි සංදේශ කුඩා ඉදිකිරීම ගාස්තු නියමිත පරිදි අය නොකිරීම.
- > මූල්‍ය හා මෙහෙයුම් අකාර්යක්ෂමතා
- > මෙහෙයුම් හා කළමනාකරණ දුර්වලතා

05. තවද, විගණනයෙන් පෙන්වාදෙන වැරදි, අඩුපාඩු නැවත නැවත ඇතිවීම විභාග් බරපතල තන්ත්වයක් වන බැවින්, ඒ පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කර එවැනි තන්වයන් ඇති නොවන සේ කටයුතු කරන ලෙසද වැඩිදුරටත් අවධාරණය කරමි.

මායා

බඩාලිව.කේ.කේ. අනුකෝරල

ප්‍රධාන ලේකම්,

දකුණු පළාත.

✓

පිටපත් :

- | | | |
|--|---|---------------------------------|
| 1. සහකාර විගණකාධිපති, දකුණු පළාත | - | දැ.ගැ.සි. |
| 2. සහා ලේකම්, දකුණු පළාත් සහාව | - | ගිණුම් කාරක සහාව දැනුවත් කිරීමට |
| 3. අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ, ප්‍රධාන ලේකම කාර්යාලය - | - | දැ.ගැ.සි. |